



# කැලණිය විශ්වවිද්‍යාලය - ශ්‍රී ලංකාව

## ධානීර විභාග අංශය

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ද්විතීය පරීක්ෂණය (බාහිර) - 2009

(2010 මැයි / ජූනි)

සමාජීය විද්‍යා පීඨය

භූගෝල විද්‍යාව - GEOG - E2015

භෞතික භූගෝල විද්‍යා සංකල්ප

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න

ප්‍රශ්න සංඛ්‍යාව : 08 යි

කාලය : පැය 03 යි

01. පෘතුගීසී භෞතික පරිසරයෙහි විවිධ සංසිද්ධීන් ආශ්‍රිත ගති ලක්ෂණ, අවකාශීය හා කාලීන වශයෙන් දක්වන සම්බන්ධතාව අධ්‍යයන කිරීමේ දී භෞතික භූගෝල විද්‍යාත්මක සංකල්පවල වැදගත්කම පැහැදිලි කරන්න .
02. ජලවක්‍රයේ විවිධ අවස්ථාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වායුගෝලීය තෙතමන ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න.
03. ගෝලීය සුළං පද්ධතිය හා එහි සංසරණ ක්‍රියාවලිය පිළිබඳව ඉදිරිපත් වී ඇති මතවාද අගය කරන්න.
04. " 'මහාද්වීප ජලවනය වීම' සම්බන්ධව නව අර්ථකථනයක් 'තැටි වලන' සංකල්පයෙන් ඉදිරිපත් වී ඇත." මේ සම්බන්ධයෙන් ඔබේ අදහස් දක්වන්න.
05. ගංගා බාදන ක්‍රියාවලිය පැහැදිලි කිරීම සඳහා ඩේවිසියානු බාදන වක්‍ර සංකල්පය කොතෙක් දුරට උපකාරීවේ දැයි සාකච්ඡා කරන්න.
06. මතු සඳහන් මාතෘකා වලින් දෙකක් (02) පිළිබඳව කෙටි සටහන් ලියන්න.
  1. සමස්තිරීක න්‍යාය
  2. 'ආසියානු මෝසම සම්ප්‍රාප්තිය' පිළිබඳ සංකල්ප
  3. 'කෝන්ත්වේට්' ගේ දේශගුණ වර්ගීකරණය
  4. සාගරික නිධි වර්ගීකරණය
07. ජෛව ගෝලීය ක්‍රියාකාරීත්වය හා ජීවින් අතර පවතින සම්බන්ධතාව පැහැදිලි කිරීමේ දී පරිසර පද්ධති සංකල්පයෙන් ලැබෙන පිටිවහල උදාහරණ හා රූප සටහන් ආධාරයෙන් පැහැදිලි කරන්න.
08. ගෝලීය උණුසුම්කරණය නිසා ඇතිවන පාරිසරික උපද්‍රව අවම කරගැනීම සඳහා පරිසරවේදීන් ඉදිරිපත් කර ඇති අදහස් ප්‍රායෝගිකව යොදා ගත හැකි ආකාරය සාකච්ඡා කරන්න.